

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී

ඩබ්. එම්. එස්. බණ්ඩාර එ. මධ්‍යම පරිසර අධිකාරිය

RTIC Appeal (පෞද්ගලික විභාග කිරීම) / 188/2018 (2018.06.01, 2018.06.21 සහ 2018.07.05 දින පැවති කොමිෂන් සභා රැස්වීමේ විභාග කිරීමෙන් අනතුරුව 2018.07.05 දින අනුමත කරන ලද නියෝගය)

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු සහ අභියාචනා කාර්යයපටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යයපටිපාටිය

- සභාපති - මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සාමාජික - ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
- කොමිෂන් සභා සාමාජික - ආචාර්ය සෙල්වි තීරුවන්ද
- කොමිෂන් සභා සාමාජික - විනිසුරු රෝහිනී වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල් - පියතිස්ස රණසිංහ

අභියාචක : ඩබ්. එම්. එස්. බණ්ඩාර මහතා
 නොතිසි ලත් පාර්ශව : නම්කළ නිලධාරී, මධ්‍යම පරිසර අධිකාරිය,

පෙනී සිටීම : ඒ. ඩී. ස්ටේම්බෝ මහතා
 අභියාචක : ඒ. ඩී. ස්ටේම්බෝ මහතා
 පොදු අධිකාරිය : එම් එස් ඒ ටී නිස්මලපොල තොරතුරු නිලධාරී
 පී ටී එස් ශාන්ත සහකාර අධ්‍යක්ෂ

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2017.08.13
තොරතුරු නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2017.09.14
නම් කල නිලධාරියා වෙත අභියාචනය යොමු කළ දිනය	2018.01.08
නම් කල නිලධාරියා තීරණය ලබා දුන් දිනය	2018.01.26
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2018.02.12

අභියාචනයට පසුබිම්වූ කරුණු:

අභියාචක 2017.08.13 දිනැති තොරතුරු ඉල්ලීම මගින් කෙහෙල්ගමු ඔය කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය අදියර 02 පිළිබඳව සම්බන්ධ තොරතුරු අයිතම 5ක් ඉල්ලා සිටින ලදී. තොරතුරු නිලධාරියා 2018.09.14 දිනැතිව පිළිතුරු සපයමින් පවසා සිටියේ අදාළ අංශය විසින් ඔහු වෙත සපයා ඇති පහත කරුණු අඩංගු 2017.08.25 දිනැති ලිපිය අභියාචක වෙත යොමු කොට ඇත.

'මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අනුමැතිය ලබා දී ඇති ස්ථානවල පිහිටුවා ඇති බව දන්වා සිටිමි. උක්ත ලිපියෙන් ඉල්ලා ඇති අනෙකුත් තොරතුරු ලිපිගොනුව පුරා විසිරී ඇති බැවින් ඒ පිළිබඳව නව වාර්තාවක් සකස් කළ යුතුව ඇත. ඒ සඳහා අප සතුව සම්පත් නොමැති බැවින් එසේ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය, අදාළ පනත යටතේ බැඳී නොමැති බව අපගේ විශ්වාසයයි.'

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ඉදිරිපිට දී

මෙම පිළිතුරින් සැඟිමකට පත් නොවූ අභියාචක 2018.01.08 දිනැතිව නම්කළ නිලධරයා හට අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධරයා 2018.01.26 දිනැතිව ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බැවින් තොරතුරු ලබා දීමට හැකියාවක් නොමැති බවයි. මෙයින් අතෘප්තියට පත් අභියාචක 2018.02.12 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය විභාග කරන අවස්ථාවේ උද්ගත වූ කරුණු:

පොදු අධිකාරිය මෙම කරුණ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් මත අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බැවින් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ බව පවසා සිටින ලදී. අභියාචක පවසා සිටියේ මෙම ජල විදුලි බලාගාරයට අදාළව සිදු කරන ව්‍යාපෘතිය අවට වාසය කරන ජනතාවට හානියක් සිදු නොවන, අවසර ලබා දී ඇති ආකාරයට සිදු නොවන බැවින් පැමිණිලි කළ සිටි බවයි.

නියෝගය:

නඩු විභාගයක් පැවතීම මත පමණක් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව අවධාරණය කර සිටීමු. තවද පනත ප්‍රකාරව කවර ව්‍යතිරේඛයක් අදාළ විය හැකි වුවද, මෙම තොරතුරු ලබා දීම මගින් සිදු වන මහජන සුභසිද්ධිය තොරතුරු හෙළිදරව් කිරීම මගින් සිදුවන හානිය අභිබවා යන බැවින් කෙහෙල්ගමු ඔය කුඩා පරිමාණ ජල විදුලි බලාගාරය අදියර 02 පිළිබඳව සම්බන්ධ තොරතුරු අඩංගු වාර්තාව අභියාචක වෙත ලබා දෙන ලෙසට නියෝග කර සිටීමු.

අභියාචනය මෙයින් අවසන් කරනු ලැබේ.
